

පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක : 492
ආයතනයේ නම : පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සභාගත කරන ලද
වාර්තා සම්බන්ධයෙන් ස්ථාවර නියෝග අංක 119 (4) යටතේ ගරු
අමාත්‍යවරයාගේ නිරීක්ෂණ හා ගනු ලබන පියවර පාර්ලිමේන්තුව වෙත
ඉදිරිපත් කිරීම

පාරාලුමණ්ණ වෙළුයීර්ඳුත් තොර් ඉලර්කම: 492
නිලුවණත්තීන් පෙයර්: පාරාලුමණ්ණර් ෂපෙ මුත්ල්වරීන් අලුවලකම

පාරාලුමණ්ණත්තීන් අරෂ කණර්කුර් කුමුවරීනාල් මුණ්වෙර්කර්පර්ඳ් අරීර්කෙ
තොර්පර්ක නරීලෙයරීර් කර්ඳ්ලෙ ඉලර්කම 119(4) ඉර් කීර් කෙලරව අමෙර්ෂරීර්
අවතරාරීර්පුර්කර්කර් මර්තර්මර් අර් තොර්පර්ක ඈර්කර්පර්ඳ්මර් නර්වර්කර්කෙකර්කර්කර්
පාරාලුමණ්ණත්තීර්කු ෂමර්පර්ත්තල්.

Parliamentary Series: 492
Name of the institution: **Office of the Leader of the House of Parliament**

Submission of observations of Hon. Minister and steps taken with regard to the
reports tabled by the Committee on Public Accounts in terms of the Standing
Order No. 119(4)

ස්ථාවර නියෝග අංක 119(4) ප්‍රකාර රජයේ ගිණුම් කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තා සම්බන්ධයෙන් නිරීක්ෂණ හා ගනු ලැබූ ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීම

පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංකය : 492

ආයතනයේ නම

: පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය

2023 මූල්‍ය වර්ෂය සඳහා වූ මූල්‍ය හා කාර්යසාධන ඇගයුමේදී හඳුනාගත් දුර්වලතා	දුර්වලතා නිවැරදි කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියා මාර්ග/ වර්තමාන තත්වය
1 කොටස - අභ්‍යන්තර විගණන විමසුම් ලේඛනය යාවත්කාලීනව පවත්වා නොතිබීම. - අභ්‍යන්තර විගණන විමසුම් සඳහා මසක් තුළ පිළිතුරු නොසැපයීම 2018.08.01 න් පසුව සියළු අභ්‍යන්තර විගණන වාර්තාවල පිටපත් කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර නොතිබීම - අභ්‍යන්තර විගණන වාර්තාවල පිටපත් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබීම - අභ්‍යන්තර විගණන වැඩසටහන වර්ෂය ආරම්භයේදී පිළියෙල කර නොතිබීම - වර්ෂය තුළ විගණන හා කළමනාකරණ කමිටුවේ රැස්වීම් නියමිත පරිදි නොපැවැත්වීම 2 කොටස - ආයතනය තම විෂය පථය අනුව තීරසර අරමුණු හඳුනාගෙන නොතිබීම - හඳුනාගත් තීරසර අරමුණු ඉටුකර ගැනීම සඳහා ළඟා කර ගත යුතු ඉලක්ක තීරණය කර නොතිබීම - හඳුනාගත් තීරසර අරමුණු ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මැන බැලීම සඳහා දර්ශක නියම කර නොතිබීම	පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය සඳහා 2023 වර්ෂය වන තෙක් අභ්‍යන්තර විගණන අංශයක් හෝ අභ්‍යන්තර විගණකවරයෙකු පත්කර නොසිටීම හේතුවෙන් අභ්‍යන්තර විගණන විමසුම් ලේඛනයක් පවත්වා ගැනීම, අභ්‍යන්තර විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම, අභ්‍යන්තර විගණන වාර්තාවල පිටපත් කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව වෙත සහ විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම, අභ්‍යන්තර විගණක වැඩසටහන වර්ෂය ආරම්භයේ පිළියෙල කිරීම, විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් ද විධිමත් අයුරින් පැවැත්වීම කළ නොහැකි විය. කෙසේ වෙතත් 2024 වර්ෂය මුල අභ්‍යන්තර විගණක පරීක්ෂකවරයෙකු පත්කරන ලද අතර, එතැන් පටන් අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය යාවත්කාලීනව නිසි පරිදි පවත්වා ගෙන යනු ලබයි. තීරසර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා අදාළ විෂය පථය ක්‍රියාත්මක කිරීමේ මූලික වගකීම පවතිනුයේ ඊට අදාළ රේඛීය අමාත්‍යාංශයට වන අතර, එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා නියෝග, නියමයන්, රෙගුලාසි, අණපනත් අනුමත කර ගැනීමට එම අමාත්‍යාංශවලට සිදුවේ. ඒ සඳහා ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීම පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ ප්‍රධාන කර්තව්‍යය බව සඳහන් කරමි. ඒ අනුව, තීරසර සංවර්ධන අභිමතාර්ථ සියල්ල සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම කාර්යාලය චක්‍රාකාර දායකත්වයක් පමණක් දක්වන බැවින්, ප්‍රගතිය මැන බැලීමක් ප්‍රායෝගිකව සිදු කිරීමට හැකියාවක් නොමැති බව ද වාර්තා කරමි. එනමින්, දර්ශක නියම කර ගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව වාර්තා කරමි.

ආයතනය විසින් ඉටු කළ යුතු කාර්ය භාරය පැහැදිලි වන පරිදි එහි ප්‍රගතිය මිණුම් කළ හැකි කාර්ය සාධක දර්ශක 03 ක් හඳුනාගෙන නොතිබීම	කාර්ය සාධක දර්ශක 02 ක පමණක් තොරතුරු ඇතුළත් කළ යුතු වුවද අතපසුවීමකින් 3 වන කාර්ය සාධක දර්ශකයක් ලෙස තොරතුරු ඇතුළත් වී ඇත. ඉදිරියේදී එය නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.
---	---



එච්.ඊ. ජනකාන්ත සිල්වා

පාර්ලිමේන්තුවේ සභානායක ලේකම්